

මහජන අදහස් සඳහා ප්‍රමිති කෙටුම්පත
பொதுசனக் கருத்துரைக்கான கட்டளை வரைவு
DRAFT STANDARD FOR PUBLIC COMMENT

(වෙනස්වීමට ඉඩ ඇත. திருத்தத்திற்குட்படக்கூடியது. Liable to alteration)

නිකුත් කළ දිනය
வெளியிடும் திகதி
Date of Issue

} 2024-08-23

අදහස් එවිය යුතු අවසාන දිනය
அபிப்பிராயங்களை தெரிப்பதற்கான இறுதித்திகதி
Latest Date for Receipt of Comments

} 2024-10-23



Draft amendment No: 01 to SLS 1141: 1996
SRI LANKA STANDARD SPECIFICATION FOR
QUICK FROZEN WHOLE FISH, FISH FILLETS, STEAKS AND MINCED FISH

ඉක්මනින් ගිත කළ සම්පූර්ණ මාළු, මාළු පිලිටු, ස්ටේක්ස් සහ අඹරන ලද මාළු සඳහා වන
ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතරයට අදාළ
සංශෝධන කෙටුම්පත් අංක 01 (ශ්‍රීලංච 1141: 1996)

මෙම කෙටුම්පත ශ්‍රී ලංකා ප්‍රමිතියක් ලෙස නොසැලකිය යුතු මෙන් ම භාවිතා නොකළ යුතු ද වේ.
இவ்வரைவு இலங்கைக் கட்டளையெனக் கருதப்படவோ அன்றிப் பிரயோகிக்கப்படவோ கூடாது
This draft should not be regarded or used as a Sri Lanka Standard.

අදහස් එවිය යුත්තේ : ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, 17, වික්ටෝරියා පෙදෙස, ඇල්විටිගල මාවත, කොළඹ 08.

Comments to be sent to: SRI LANKA STANDARDS INSTITUTION, 17, VICTORIA PLACE,
ELVITIGALA MAWATHA, COLOMBO 08.

හැඳින්වීම

මෙම ශ්‍රී ලංකා ප්‍රමිති කෙටුම්පත , ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සකසන ලදුව, සියලුම උදෙසාගේ අංශ වලට තාක්ෂණික විවේචනය සඳහා යවනු ලැබේ.

අදාළ අංශ භාර කමිටු මාර්ගයෙන් ආයතනයේ මහා මණ්ඩල වෙත ඉදිරිපත් කිරීමට පෙර , ලැබෙන සියලුම විවේචන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සලකා බලා අවශ්‍ය වෙනස්කම් කෙටුම්පත සංශෝධනය කරනු ලැබේ.

මෙම කෙටුම්පතට අදාළ යෝජනා හා විවේචන නියමිත දිනට පෙර ලැබෙන්නට සැලැස්වුවහොත් අගය කොට සලකමු. තවද, මෙම කෙටුම්පත පිළිගත හැකි බැව් හැඟෙන අය ඒ බව දන්වන්නේ නම් එය ආයතනයට උපකාරී වනු ඇත.

මේ පිළිබඳව එවන සියලුම ලිපි පහත සඳහන් ලිපිනයට එවිය යුතුය.

අධ්‍යක්ෂ ජනරාල්
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය,
17, වික්ටෝරියා පෙදෙස,
ඇල්විගල මාවත,
කොළඹ 08.

XX

Introduction

This Draft Sri Lanka Standard has been prepared by the Sri Lanka Standards Institution and is now being circulated for technical comments to all interested parties.

All comments received will be considered by the SLSI and the draft if necessary, before submission to the Council of the Institution through the relevant Divisional Committee for final approval.

The Institution would appreciate any views on this draft which should be sent before the specified date. It would also be helpful if those who find the draft generally acceptable could kindly notify us accordingly.

All Communications should be addressed to:

The Director General
Sri Lanka Standards Institution,
17, Victoria Place,
Elvitigala Mawatha,
Colombo 08.

Draft Amendment No: 1 Approved on to SLS 1141: 1996

**DRAFT AMENDMENT NO: 1 TO SLS 1141: 1996
SPECIFICATION FOR QUICK FROZEN WHOLE FISH, FISH FILLETS,
STEAKS AND MINCED FISH**

EXPLANATORY NOTE

The Technical Committee on Quick Frozen Fish has suggested replacing the existing total arsenic limit with the inorganic limit based on the toxicological data that is currently available. The Committee also agreed to amend the scope of the standard specifying that it will only cover finfish varieties to avoid any possible confusions as well as to include the updated methods of testing for potentially toxic metals.

Draft Amendment No: 1 Approved on to SLS 1141: 1996

**DRAFT AMENDMENT NO: 1 TO SLS 1141: 1996
SPECIFICATION FOR QUICK FROZEN WHOLE FISH, FISH FILLETS,
STEAKS AND MINCED FISH**

Page 4

**Clause 1
SCOPE**

Insert the following sentence at the end of the contents.

This Standard is applicable only for finfish varieties.

**Clause 2
REFERENCES**

Delete the following references from the reference list.

SLS 311 Determination of lead

SLS 312 Determination of arsenic

SLS 345 Determination of mercury

Insert the following references to the end of the reference list.

BS EN 16802: 2016 Foodstuffs. Determination of elements and their chemical species. Determination of inorganic arsenic in foodstuffs of marine and plant origin by anion-exchange HPLC-ICP-MS

Official Methods of Analysis of the Association of Official Analytical Chemist, 21st Edition 2019

Draft Amendment No: 1 Approved on to SLS 1141: 1996

**DRAFT AMENDMENT NO: 1 TO SLS 1141: 1996
SPECIFICATION FOR QUICK FROZEN WHOLE FISH, FISH FILLETS,
STEAKS AND MINCED FISH**

Page 9

TABLE 2

Replace Table 2 by following Table.

TABLE 2 Limits for potentially toxic elements

Sl No. (1)	Potentially toxic element (2)	Limit (3)	Method of test (4)
i	Inorganic Arsenic (as As), mg/ kg, max.	0.1	BS EN 16802
ii	Lead (As Pb), mg/ kg, max.	1.0	AOAC 999.11/ AOAC 2013.06
iii	Mercury (as Hg), mg/ kg, max.	0.5	AOAC 977.15/ AOAC 2013.06